

**INTERNATIONAL  
TRUTH  
AND JUSTICE  
PROJECT**

**මාධ්‍ය නිවේදනය: වෘකයන්ට බැටළුවන් බාරදීම - ශ්‍රී ලංකාවේ අපරාධකාරයන් රැකීම**

ජෛනිකව (2017 පෙබරවාරි 13)

W ITJPSL.COM  
E ITJPSL@GMAIL.COM

EXECUTIVE DIRECTOR:  
YASMIN SOOKA

වධහිංසා කළ බවට චෝදනා ලබන බවට එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් එක් අයකු හෝ ශ්‍රී ලංකාවේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට පත් කර තිබේ. අඩුම වශයෙන් එයින් පත්වීම් දෙකක් මහත් කනස්සල්ලට හේතු වන බව වෘකයන්ට බැටළුවන් බාරදීම (Putting the wolf to guard the sheep) නමින් අද අලුත්ම තොරතුරු ගොනුවක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පවසයි.

“රාජ්‍යයට හෝ ආරක්ෂක අංශ වලට විරුද්ධව සාක්ෂි දෙන කිසිවකුටත් වර්තමාන ක්‍රමවේදය යටතේ සාක්ෂිකාර ආරක්ෂාවක් බලාපොරොත්තු විය නොහැක,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සුකා පවසයි. “මුළුමනින්ම සිදුවනු ඇත්තේ එහි අනික් පැත්තයි. රාජ්‍යයෙන් ආරක්ෂාව ඉල්ලා සිටීම ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලිමකි. අලුත් ආණ්ඩුවේ අරමුණ අපරාධකරුවන් ආරක්ෂා කිරීම බව මේ පත්වීම් වලින් පැහැදිලිවම පෙනී යයි”.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව විසින් පිහිටුවා ඇති ආරක්ෂක අධිකාරියට පත් කර ඇති මතභේදයට තුඩුදෙන වෙනත් පත්වීම් අතර සිවිල් යුද්ධයේ අවසානයේ හිටපු සටන්කරුවන් “පුනරුත්ථාපනය” කිරීම භාරව සිටි නිලධාරියාද වෙයි. මේ “පුනරුත්ථාපනය” කඳවුරු වලදී වධහිංසා කරන ලද බවට පිළිගත හැකි හේතු එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් විසින් අනාවරණය කරගෙන තිබුණු අතර එය විභාග කරන ලෙස වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) විසින් මෑතදී ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන ලදී. මේ නිලධාරියා භාරයේ සමස්ත වගකීම පවතිද්දී තමන් වධහිංසාවට ගොදුරු වූ බව පවසන “පුනරුත්ථාපනයෙන්” පසු දිවි රැකගත් 14 දෙනකු දුන් ප්‍රකාශ ITJP තොරතුරු ගොනුවේ ඇතුළත් වෙයි.

තවත් පත්වීමක් දී ඇත්තේ 2006 මාර්තු වේ මුතුර්හිදී අක්ෂේන් කොන්ත්‍ර ල ෆේම් (ACF) ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 17 දෙනකුගේ ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලට එරෙහිව සාක්ෂි දීමෙන් සාක්ෂිකරුවන්

වලක්වා ලීමේ කාර්යභාරයක් ඉටුකළ බවට ස්වාධීන ජාත්‍යන්තර විද්වතුන් විසින් වෝදනා නගනු ලැබූ නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයකුටය.



“රාජ්‍ය හා ආරක්ෂක සේවයේ නිලධාරීන්ගේ සුලමුල සොයන බවට ශ්‍රී ලංකාව හවුල්වී සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ යෝජනාවට මෙම පත්වීම් සපුරා පටහැනි වෙයි,” යනුවෙන් යැස්මින් සුකා පැවසුවාය.

වැඩිදුර විස්තර රැගත් සම්පූර්ණ තොරතුරු ගොනුව සඳහා  
[www.itjpsl.com](http://www.itjpsl.com)

එමෙන්ම, සිසිර මෙන්ඩිස් මහතා සම්බන්ධයෙන් UNCAT වෙත යවන ලද ITJP තොරතුරු ගොනුව සඳහා බලන්න  
<http://www.itjpsl.com/assets/press/Press-Release- Sisira-Mendis>.

